



ශ්‍රී ලංකා ගණකාධිකරණ කිල්පීය ආයතනය

AA2 වහාගය - 2018 ජුලි

**ප්‍රශ්න සහ යෝජන උත්තර
විෂය අංකය (AA26)**

**ව්‍යාපාර කළමනාකරණය හා උපායමාර්ග
(BMS)**

ශ්‍රී ලංකා ගණකාධිකරණ කිල්පීය ආයතනය
අංක 540, පූරුෂ මුරුගැස්තේට්ටුවේ ආනන්ද නාහිමි මාවත,
නාරාහේන්පිට, කොළඹ 05.

දුරකථන : 011-2-559 669

මෙය අධ්‍යාපන හා පුහුණු කිරීම් අංශයේ ප්‍රකාශනයකි.

ශ්‍රී ලංකා ගණකාධිකරණ හිමිතීය ආයතනය

අධ්‍යාපන හා පුහුණු කිරීම් අංශය

AA2 විභාගය - 2018 ජූලි (AA26) ව්‍යාපාර කළමනාකරණය හා උපායමාර්ග

යෝජිත උත්තර

A කොටස

ව්‍යුහාත්මක පරීක්ෂණ ප්‍රශ්න (OTQs)

අනිවාර්ය ප්‍රශ්න දහය (10) කි.

(මුළු ලකුණු 20)

1 වන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර

ප්‍රශ්න අංකය	උත්තරය
1.1	3
1.2	2
1.3	4
1.4	3
1.5	2
1.6	අසන්නයි.
1.7	සන්නයි.
1.8	අසන්නයි.
1.9	අසන්නයි.
1.10	සන්නයි.

(එකකට ලකුණු 02 බැංක්, මුළු ලකුණු 20)

A කොටසෙහි අවසානය.

අනිවාර්ය ප්‍රශ්න පහ (05) කි.

(මුළු ලක්ෂණ 25)

2 වන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර

තාක්ෂණික කුසලතා : පැවරී ඇති යම් කාර්යයක් විභිජේට ලෙස නිමකිරීම සඳහා පැවතිය යුතු මෙන්ම එම රැකියාව හා සම්බන්ධ විශේෂිත දැනුම හා කුසලතාවය මින් අදහස් කෙරේ. සංවිධානයන් තුළ යම් කාර්යයක් නිසි පරිදි තේරුම ගැනීමට හා නීම කිරීමට මෙම තාක්ෂණික කුසලතා ඉතා වැදගත් වේ. සංවිධානයක පහළ මට්ටමේ කළමනාකරණයට මෙම කුසලතා ඉතා වැදගත් මෙන්ම අත්‍යවශ්‍ය වේ. රට හේතුව වනුයේ මුළු සැම විටම හාන්ච් හා සේවා නිෂ්පාදනය කරනු ලබන කණ්ඩායම් මෙහෙය වීම හා නිරීක්ෂණ කටයුතු වල නියැලීමයි. මෙම කළමනාකරුවන් බොහෝවිට තම කාලය ගතකරනු ලබන්නේ යටත් සේවකයින් ප්‍රහුණු කිරීමට හා සේවා කාර්යයන්වලට අදාළව පැන නගින ගැටළ විසඳුමයි. එම නිසා සම්බාධායී කළමනාකරුවෙකු වීම උදෙසා තමන් සුපරීක්ෂණය කරනු ලබන සේවකයින් යම්කිසි කාර්යයක් කළයුතු නිවැරදි මෙන්ම යෝගා ක්‍රමයන් පිළිබඳව කළමනාකරු දාන සිටීම ඉතා වැදගත් වේ.

මානව කුසලතා : මෙයින් අදහස් වනුයේ කණ්ඩායම් හෝ පුද්ගල මට්ටමින් අනෙකුත් පුද්ගලයින් සමග සහයෝගයෙන් කටයුතු කිරීමේ හැකියාවයි. මෙම කුසලතා සංවිධානයක සියලුම කළමනාකරණ මට්ටම සඳහා එක සේ වැදගත් වේ. රට හේතුව නම් සැම කළමනාකරුවෙකුම සංවිධානයේ පුද්ගලයින් සමග සම්බන්ධතා පවත්වාගත යුතු මෙන්ම සහයෝගයෙන් වැඩකළ යුතු වීමයි. එසේම තිනැම සංවිධානයක කළමනාකරුවන් විසින් අභ්‍යන්තර මෙන්ම බාහිර පාර්ශ්වයන් සමග අන්තර්පුද්ගල සම්බන්ධතා පවත්වා ගැනීම සඳහා සැලකිය යුතු කාලයක් වැය කරනු ලබයි. මෙය නොවැලැක්විය හැකි සාධකයකි. මෙම කුසලතා අවශ්‍ය වනුයේ කණ්ඩායම් හා පුද්ගලයින් සමග සන්නිවේදනය කිරීම, ඔවුන්ව තේරුම ගැනීම සහ අනිප්‍රේරණය කිරීම සඳහායි. එසේම සැම කළමනාකරුවෙකුම සේවයෙන් උසස් වන විට තම යටත් සේවකයින් සහ ඉහළ පෙළ සේවකයින් සමග නිතරම කටයුතු කළයුතු වේ. කළමනාකරුවන් ඉටුකළ යුතු කාර්යයන් විවිධ වන හෙයින්, කළමනාකරුවන් හට සංවිධානයේ සැපයුම්කරුවන්, ගනුදෙනුකරුවන්, ආයෝජකයින් සහ අනෙකුත් සංවිධාන සමග කටයුතු කිරීමේ හැකියාව පැවතිය යුතුයි.

සංකල්පනාත්මක

කුසලතා : මෙයින් අදහස් වනුයේ සංකීරණ අවස්ථාවන් වලදී නිවැරදි අයුරින් සිතිමේ, තේරුම ගැනීමේ හා නිවැරදි තීරණ වලට එළඹීමේ හැකියාව හෝ කුසලතාවයයි. මෙම කුසලතාවය කළමනාකරුවෙකුගේ සිතිමේ හැකියාව මත වෙනස් වේ. මෙම කුසලතාවය ඉතා වැදගත් වනුයේ ඉහළ පෙළ කළමනාකාරීන්වයටයි. රට හේතුව නම් ඔවුන් සමස්ථ ව්‍යාපාරය සඳහා වූ ඉතා සංකීරණ තීරණ වලට එළඹීම තුළින් ව්‍යාපාරික පරිසරයේ වෙනස්වීම්වලට මුහුණ දීමයි. ඉහළ පෙළ කළමනාකාරීන්වය හොඳ මානසික බාරිනාවයකින් සමන්විත විය යුතු වේ. මන්ද ඔවුන් තම සංවිධානයේ මෙන්ම පරිසරයේ සියලු කාර්යයන් පිළිබඳව දැනුවත්හාවයක් තිබීම, සංවිධානයේ කාර්යයන් අතර ඇති සම්බන්ධතාවය පිළිබඳව දැනුවත්හාවයක් තිබීම සහ සංවිධානය සමස්ථ පදන්තියක් ලෙස සලකා කටයුතු කිරීමේ හැකියාවන් සමන්විය යුතු වීම අනිවාර්ය සාධකයක් විමයි.

(ලක්ෂණ 05)

3 වන ප්‍රශ්නය සඳහා යෝජන උත්තර

අරමුණක ලක්ෂණ:

- S** - නිශ්චිත හා පැහැදිලි බව (Specific)
- M** - මැනීය හැකි බව (Measurable)
- A** - ලැබා කරගත හැකි විම (Achievable)
- R** - තාත්වික බව (Realistic)
- T** - කාලෝචිත බව (Time Frame / Timely Bound)

(ලක්ෂණ 05)

4 වන ප්‍රශ්නය සඳහා යෝජන උත්තර

අධිකාරීන්වය පැවරීමේ වාසි:

1. සංඛ්‍යා කළමනාකරණය

පැවරීම මගින් කළමනාකරුවන් තම දෙදෙනික වැඩ සහයකයන්ට පවරයි. එමතිසා ඔවුන්ට වැදගත් කරුණු සලකා බැලීමට වැඩ කාලයක් ලැබේ. මෙය ඔවුන්ට නව ව්‍යාපාරික අවස්ථා ගෙවීගනයට හා වඩාත් කාර්යක්ෂම හා සංඛ්‍යා විමට උපකාරී වේ.

2. සේවක සංවර්ධනය

කළමනාකරණ ක්‍රියාවලියේදී කාර්යය සේවකයන්ට පවරනු ලබයි. මෙය ඔවුන්ගේ දක්ෂතා හා හාවිතයට හා අත්දැකීම් වැඩිකරුගැනීමට අවස්ථාවක් සලසයි. එය ඔවුන්ට වඩා හොඳ නායකයින් හා තීරණ ගන්නන් බිජිකිරීමට උපකාරී වේ. එමෙස්ම පැවරීම තුළින් අනාගත හොඳ කළමනාකරුවන් සූදානම් කිරීමක් ද සිදුවේ.

3. සේවක අභ්‍යන්තරය

ප්‍රධානියෙකු වගකීමක් සහයයෙකුව පවරන විට එය තුදෙන්ට වැඩ බෙදාගැනීමක් පමණක් නොව විශ්වාසය බෙදාගැනීමක්ද වේ. මෙය සහයකයින්ගේ බැඳීම හා කැපවීම ගොඩනැගීමට උපකාරීවේ. එය ඔහුගේ ආත්ම ගක්තිය වැඩිකරන අතර කාර්ය සාධනය වැඩ කිරීමට ද හේතුවේ.

4. ව්‍යාපාර වර්ධනයට පහසුකම් සැපයීම

වගකීම හා අධිකාරී බලය පවරන අතරම කළමනාකරුවන් තම සේවකයන්ගේ සුදුසුකම් හා හැකියාවන් පිළිබඳව සැලකිය යුතුය. මෙම වැඩ බෙදීම හා වෙශේෂිකරන තුළින් නව ව්‍යාපාර පිහිටුවීමේදී හා ව්‍යාපාර ප්‍රසාරනයේදී නායකත්වය ගැනීමට හැකි ග්‍රම බලකායක් සකස් කිරීමට අවස්ථාව ලැබේ.

5. කළමනාකරණ දුරාවලියේ පදනම සකස්කිරීමට හැකි වීම

පැවරීම සේවකයන් අතර අධිකාරී බලය හා වගකීම අතර සම්බන්ධතාවයන් ස්ථාපිත කිරීම සඳහා උපකාරී වේ. කුවුරු කාභට වාර්තා කළ යුතුද යන වග තීරණය කරුණුයේ අධිකාරී බලය ලැබේ ඇති තරම හා එය තනතුරු අතර බෙදීගොස් ඇති ආකාරය අනුවයි. එසේම මෙමගින් යම් රැකියා තනතුරකට අදාළව බලය හාවිතා කරන ආකාරය පිළිබඳව විස්තර කරනු ලබයි.

6. වඩා හොඳ සම්බන්ධිකරණය

සංවිධානයක විවිධ රැකියා තනතුරු වලට අදාළව බලය, රාජකාරී හා පිළිතුරු සැපයීම් අවශ්‍යතාවය යන දී නිර්වචනයට අධිකාරී බලය, වගකීම හා වගවීම උපකාරී වේ. මෙම උත්සාහය අභ්‍යන්තරය (overlapping) හා ද්වීකරණය (duplication) මගහරින අතරම කළමනාකරණ ත්‍රීතයන් හා දෙපාර්තමේන්තු අතර සම්බන්ධිකරණය පවත්වා ගැනීමට උපකාරී වේ.

(ලක්ෂණ 05)

5 වන ප්‍රශ්නය සඳහා යෝජන උත්තර

සම්බුද්ධීය සන්නිවේදනයක් සඳහා සූදුසු මාධ්‍යයක් තෙව්රාගැනීමේ දී සලකා බැලිය යුතු සාධක:

- i. පිරිවැය
- ii. වේගය
- iii. පණීවුචියේ ස්වභාවය
- iv. පණීවුචිය ලබන්නා / ග්‍රාහකයාගේ ස්වභාවය
- v. ප්‍රතිපෝෂණයේ වැදගත්කම
- vi. කාර්යයේ පරිමාණය
- vii. තිරවද්‍යාතාවය

(ලකුණු 05)

6 වන ප්‍රශ්නය සඳහා යෝජන උත්තර

සංවිධාන ව්‍යුහය

සංවිධාන සටහනේ නිර්වචනය කර ඇති ආකාරයට සහ ලේඛනගත නොකළ බලය බෙදී ගොස් ඇති ආකාරයන් සලකා බලන ඇතර වඩා විවිධ හේතුවන් සඳහා ප්‍රදේශීලියන්ගේ දායකත්වය ද යන්න මෙහිදී වඩාන් වැදගත් වේ.

වෘත්තාන්ත

පැරණි සිද්ධීන් සහ ආයතනයට පිටතින් හා ඇතුළතින් ආයතනය පිළිබඳ මිනිසුන් කතා කරන දී මේ අයත් වේ. ආයතනය විසින් අය කොට සලකන සහ විශිෂ්ට වර්යාවන් ලෙස තෝරුමෙන පසුව කුවුරුන් සහ කුමක් දිගින් දිගටම පවත්වාගෙන යන්නේ ද යන්න සංවිධානය විසින් තීරණය කරනු ලබයි.

(ලකුණු 05)

B කොටසෙහි අවසානය.

අනිවාර්ය ප්‍රශ්න තුන (03) කි.

(මුළු ලක්ණ 30)

7 වන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර

(a) සම්පූද්‍යාධික කළමනාකරණ ගෙවිය සහ ජපන් කළමනාකරණ ගෙවිය අතර වෙනස්කම්:

	සම්පූද්‍යාධික (බටහිර) කළමනාකරණ ගෙවිය	ජපන් කළමනාකරණ ගෙවිය
1	ධනවාදය / ඉලක්ක මත පදනම් වේ.	මිනුත්වය මත පදනම් වේ.
2	ලාභ උපරිම කිරීම අරමුණු කරයි.	එකතු කළ අගය වැඩි කිරීම අරමුණ වේ.
3	සමාගම වර්ධනය කරයි.	සමාගම සමාගම වර්ධනය වේ.
4	කොටස්කරුවන්ගේ තාප්තිය අරමුණු කරයි.	පාරිභෝගික තාප්තිය අරමුණු කරයි.
5	කාර්යාලයට ප්‍රමුඛත්වය දේ.	වැඩපොලට ප්‍රමුඛත්වය ලබා දේ.
6	ඉහළ සිට පහළට ගළායන ප්‍රවේශයකි. (Top-down approach)	පහළ සිට ඉහළට ගළායන ප්‍රවේශයකි. (Bottom-up approach)
7	පද්ධති කෙරෙහි නැඹුරුතාවක් දක්වයි.	සේවකයන් කෙරෙහි නැඹුරුතාවක් දක්වයි.
8	නව්‍යතා ප්‍රවේශය (Innovative approach) අනුගමනය කරයි.	Kaizen ප්‍රවේශය අනුගමනය කරයි.
9	විශේෂයෙන් ත්‍යාගන් හාවිත කරයි.	සැම පුද්ගලයෙකුගේම නැකියාවන් හාවිත කරයි.
10	ප්‍රතිඵල මත නැඹුරුතාවක් දක්වයි.	ක්‍රියාවලි කෙරෙහි නැඹුරුතාවක් දක්වයි.
11	නවීන තාක්ෂණය යොදාගතී.	සරල තාක්ෂණය යොදාගතී.
12	ප්‍රශ්නස්ථිකරණය	අඛණ්ඩ අනියෝගයන්

(ලක්ණ 04)

(b) තුන කළමනාකරණ අනියෝග:

1. ගෝලීයකරණය:

කිසිම ව්‍යාපාරයක් එක් රටකට පමණක් සීමා වී නොමැත. ව්‍යාපාරයන් මුළු ලෝකය හරහාම තම මෙහෙයුම් කටයුතු සිදු කරයි. එබැවින් කළමනාකරුවන්ට නව අවස්ථා සහ අනියෝගවලට මුහුණදීමට සිදුවී ඇතු.

2. උසස් තත්ත්වයේ හාණ්ඩ හා සේවා සඳහා ඉල්ලුම්:

ගුණත්වය / තත්ත්වය වර්තමානයේ සුවිශේෂී අවශ්‍යතාවක් බවට පත් වී ඇත. පාරිභෝගිකයන්, මුවන් පරිභෝගිතය කරන නිෂ්පාදිතවල ඇති ගුණත්වය / තත්ත්වය පිළිබඳ දැඩි උනන්දුවක් දක්වයි.

3. ග්‍රුම බලකායේ විවිධත්වය හා විවිධ සංස්කාධීන් කළමනාකරණය:

ග්‍රුම බලකායේ විවිධත්වය වයස, ස්ථ්‍රීපුරුෂාවය, සංස්කාධීය, ජාතිය ආදී දැ තුළින් විදහා දක්වේ. විවිධ පුද්ගලයන්ට විවිධ අවශ්‍යතා, වුවමනා, වට්නාකම් සහ හැකිරීම් තිබීම සහ ඒවා සංවිධානයේ විවිධ ගැටුලු ඇතිවීමට මගපෙන්වන නිසා මොවුන් කළමනාකරණය කිරීම කළමනාකරුවන්ට විභාල තර්ජනයක් වී ඇතු.

4. තාක්ෂණයේ සිදුවන අඛණ්ඩ වෙනස්වීම්:

වර්තමානයේ තාක්ෂණය ඉතා වේගයෙන් වෙනස්වීම්වලට හාජතය වේ. සංවිධාන විසින් අන්තර්ජාලය, ඩිජිටල් තාක්ෂණය, නැනෝ තාක්ෂණය ආදි නව තාක්ෂණය දිගින් දිගටම හඳුන්වාදෙනු ලැබේ. මෙවැනි සංවර්ධනයන් සංවිධානයට බොහෝ තර්ජන මෙන්ම අවස්ථාවන් ද උදාකර දෙනු ලබයි.

(ලකුණු 06)

(මුළු ලකුණු 10)

8 වන ප්‍රශ්නය සඳහා යෝජන උත්තර

a) සංවිධානයක් සඳහා උපායමාර්ගයක වැදගත්කම:

ආයතනය සහ කර්මාන්තය පිළිබඳ දැනුවත්කමක් ලැබේමට උපායමාර්ග වැදගත් වේ. විශේෂයෙන්, අභ්‍යන්තර හැකියාවන් සහ බාහිර අවස්ථාවන්, තර්ජනයන්, සම්පත් සමූහයන්, තරගකාරින්වය ආදි දැහඳුනාගැනීමටත්, කර්මාන්ත දුරද්ධිභාවය සඳහා ද උපායමාර්ග ක්‍රියාවලිය වැදගත් වේ. එමත්ම, ගතික පරිසරයේ දී නිවැරදි උපායමාර්ග ක්‍රමවත්ව දක්වමින් ව්‍යාපාරයේ සංවර්ධනය උදෙසා සංවිධාන එම පරිසරය තුළින් ම ඉගෙනගෙන වෙනස්වීම්වලට හැඩැසිය යුතුය. පරිසර තන්ත්වලට හැඩැසිමේ දී උපායමාර්ගයන් වැදගත් වේ. තවද එක්විය යුත්තේ සමස්ත සංවිධානයටම නිවැරදි දැක්මක් සහ කාලානුරුපිව නිවැරදි මගපෙන්වීමක් ලබාදීම සඳහා උපායමාර්ග සංවිධානයකට වැදගත් වන බවයි.

1. ආයතනය හා කර්මාන්තය පිළිබඳව අවබෝධයක් ලබාගැනීමට:

සමාගමකට තම සමාගම පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබාගැනීමටත්, සමාගම සාර්ථක වීම සඳහා අවශ්‍ය වන්නේ මොනවාද යන්න පිළිබඳව තීරණය කිරීම සඳහා උපායමාර්ග තුළින් ඉඩ ලබා දේ. එය ආයතනයන්ට තම ප්‍රධාන ගක්‍රතා හඳුනාගැනීමටත්, දුරවලතා හඳුනාගැනීමටත්, ඒවා මගහරවාගැනීමට සහ අවශ්‍යනම් පහකිරීමටත් උපකාරී වේ. වර්තමානයේ සේ ම අනාගතයේ ද මනා කාර්යසාධනයක්, එලදායිතාවක් හා ලාභ යන දී වැඩිකර ගැනීම කෙරෙහි අවධානය යොමු කරමින් ඒ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග ඇතුළත් වන පරිදි තම සංවිධානය මනා ලෙස නිර්මාණය කිරීමට උපායමාර්ග සහාය වේ.

2. ගතික පරිසරය තුළ සංවිධාන වර්ධනය සඳහා

දිගුකාලීන ලාභ සහ වර්ධනය සහතික කිරීම උදෙසා, බාහිර පරිසරය තුළ සිදුවන දැඟ අනුව උපායමාර්ග සැකසීමට අවශ්‍ය වේ. එබැවින් කර්මාන්ත පරිසරයේ හෝ වෙළෙඳපෙළ තුළ සිදුවන වෙනස්කම් අවබෝධකර ගැනීමට මෙය ඉතා වැදගත් වේ.

3. සමස්ත සංවිධානය සඳහාම දැක්මක් හා මගපෙන්වීමක් ලබා දීම සඳහා

සැම ආයතනයක්ම හා සේවකයෙක්ම තම ආයතනයේ අරමුණු, ගමනාන්තය හා එයට ලගා වීමට අවශ්‍ය කාර්යයන් අවබෝධ කර ගත යුතුය. උපායමාර්ගයක් නොමැති සංවිධානයක් යනු තම සේවකයින් කාන්තාරයට යවා ජලය සේවීම සඳහා ඉඩ හැරීම තුළින් මිරිගුවකට හසු වූ ක්‍රියාවන්ට සමාන වේ. නිශ්චිත ගමනාන්තයක් හෝ අවධානයක් නොමැති වීම තුළින් සේවකයින් නිවැරදි ඉලක්කයක් නොමැතිව නොමග යන අතර, එක් කාර්යයකින් පසු ක්‍රමක් කළ යුතුද යන්න හෝ ක්‍රමක් සඳහා ප්‍රමිතකාවය දිය යුතුද යන්න පිළිබඳ මුළුන් තුළ අවබෝධයක් නොමැත.

(ලකුණු 06)

b) ඇන්සොර් න්‍යාසයේ (Ansoff Matrix) උපායමාර්ගක විකල්පය:

- i. නිෂ්පාදිත සංවර්ධනය (Product development) - මෙහිදී පවතින වෙළඳපොලට එනම් වර්තමාන පාරිභෝගිකයින්ට නව නිෂ්පාදිතයන් හඳුන්වා දීම සිදු වේ. ඩුදෙක් නව නිෂ්පාදනයන් හඳුන්වාදීමට වඩා, එමගින් පාරිභෝගිකයින්ට විශේෂිත පාරිභෝගික කාල්තියක් ලැබා කර ගත හැකි නම් මෙම උපායමාර්ගය වඩා සාර්ථක වේ. මෙහි සම්පූර්ණයෙන්ම නව නිෂ්පාදනයක් අන්තර්ගත වන බැවින් එහි අවදානම වෙළඳපොල කා වැදීම යන උපායමාර්ගයට වඩා වැඩි වේ.
- ii. විවිධාංගකරණය (Diversification) - විකල්ප හතරෙන් වඩාත්ම අවදානම් සහිත උපායමාර්ගය මෙය වේ. මෙයට නිෂ්පාදිතයේ සේම වෙළඳපොල සංවර්ධනයන් අවශ්‍ය වන අතර, ඇතැම් විට මෙය ආයතනයේ ප්‍රධාන හැකියාවන්ගෙන් ඔබිබ යාමන් අවශ්‍ය වේ. එබැවින් මෙම ආකෘතිය කුල මෙම විකල්පය සියලුම් හානිකර ගැනීමක් "suicide cell" ලෙස ද හඳුන්වයි. කෙසේ වෙතත්, මෙම විවිධාංගකරණය යන විකල්පය සංවේදී එකක් විය හැක, එයට හේතුව නම්, ඉහළ අවදානම් කුලින් ඉහළ ආදායම් ලබා දෙන බැවිනි. මෙයට අමතරව, හැකියාව ඇති අයට කිසියම් ආකර්ෂණීය කර්මාන්තයකට පිවිසීමට හා එහි ප්‍රමුඛයා වීමත්, සමස්ත ව්‍යාපාර ආයෝජන කළමෙනි අවදානම් අවම කිරීමේ හැකියාවක්ද මෙයට පවතී. එසේම ව්‍යාපාරයට මෙම විවිධාංගකරණ උපායමාර්ග, සම්බන්ධිත (related) හා සම්බන්ධිත නොවන (unrelated) විවිධාංගිකරණය ලෙස වර්ග දෙකකි.
 - සිරස් හෝ සම්බන්ධිත විවිධාංගකරණය (Horizontal or related diversification) - පවතින මූලික ව්‍යාපාරයට අදාළ වන/සම්බන්ධවන නව සේවාවන්/භාණ්ඩ ව්‍යාපාරයට එකතු කර ගැනීම මෙහිදී සිදුවේ. මෙය තරගකරුවන් අන්පත් කර ගැනීම හෝ නව හාණ්ඩ/සේවා ආයතනය අභ්‍යන්තරයෙන් සංවර්ධනය කිරීම කුලින් සිදුවේ.
 - සම්පිණ්ඩිත හෝ සම්බන්ධිත නොමැති විවිධාංගකරණය/තිරස් විවිධාංගකරණය (Conglomerate or unrelated diversification (Vertical integration)) - පවතින ව්‍යාපාරයට කෙසේවන් සම්බන්ධයක් නොමැති නව ව්‍යාපාරයක් හඳුන්වාදීම මෙහිදී සිදුවේ. සම්පිණ්ඩිත විවිධාංගිකරණය (Conglomerate diversification) සම්බන්ධිත විවිධාංගිකරණයට වඩා අවදානම් සහිත වේ.

(ලක්ෂණ 04)

(මුළු ලක්ෂණ 10)

9 වන ප්‍රශ්නය කළනා යෝජන උත්තර

a) සාර්ථක වෙනසක් සඳහා අවශ්‍යවන පරාමිතීන්:

- වෙනසකි අවශ්‍යකාව - සැම වෙනසක් ම සිදු කළ යුත්තේ නිවැරදි අරමුණකට අනුව. අපුත් දෙයක් කළ යුතු තිසාම නොවේ. එමතිසා අවශ්‍යකාවයේ / අවශ්‍යකාවන්හි නිවැරදි හඳුනාගැනීමක් කර තිබීම දියුණුවට ඉඩකඩ සකස් කර දේ.
- අනුගත වීම - අදාළ වෙනස බලපානු ලබන පාර්ශ්වයන් (අභ්‍යන්තර සහ බාහිර ඇල්මැති පාර්ශ්වයන්) ප්‍රතිපත්තීන්, කුමවේදයන් යනාදිය අදාළ වෙනසට අනුගත වීම.
- සම්පත් - වෙනස ස්වයංක්‍රීය දෙයක් නොවේ. වෙනස නිර්මාණය කිරීමට, සැලසුම් කිරීමට සහ එය ක්‍රියාත්මක කිරීමට සංවිධානයට වේලාව, ගක්තීන් සහ වෙනත් සම්පත් අවශ්‍ය වේ. එමතිසා මෙහි තවත් එක් අත්‍යවශ්‍ය පරාමිතියක් ලෙස වෙනස ක්‍රියාත්මක කිරීම සඳහා නිවැරදි අවස්ථාවේදී අවශ්‍ය සම්පත් ලැබේ තිබීම හඳුන්වාදීය හැකිය.

(ලක්ෂණ 06)

b) සංචාරක අභ්‍යන්තර ඇල්මැති පාර්ශ්වයන්:

- කොටස්හිමියන් / හිමිකරුවන්
- කළමනාකරුවන්
- සේවකයන්

(ලකුණු 02)

- කොටස්හිමියන් / හිමිකරුවන්
 - මොවුන් විසින් ආයෝජන තීරණ හා කළමනාකරණ තීරණ හරහා ව්‍යාපාරයට බලපෑමක් එල්ල කරනු ලබයි. ව්‍යාපාරයේ 'ප්‍රධාන ක්‍රියාකරුවන්'ගේ ප්‍රධාන කොටස මොවුන් වේ.
- කළමනාකරුවන්
 - කළමනාකරණ තීරණ, සම්පත් වෙන් කර බෙදාදීම, සේවකයන්ට අණ ලබාදීම සහ ව්‍යාපාරයේ මෙහෙයුම් පාලනය කිරීම ආදි කටයුතු හරහා මොවුන් විසින් ව්‍යාපාරයට බලපෑමක් එල්ල කරනු ලබයි.
- සේවකයන්
 - කළමනාකරණය මගින් ගත් තීරණ ක්‍රියාත්මක කිරීමේදී සහ ව්‍යාපාරයේ එදිනීදා කටයුතු / මෙහෙයුම් සඳහා සූප්‍රව සම්බන්ධ වීමෙන් මොවුන් විසින් බලපෑමක් එල්ල කරනු ලබයි.

(ලකුණු 02)

(මුළු ලකුණු 10)

SRI LANKA

C කොටසෙහි අවසානය.

ඒක් අනිවාර්ය ප්‍රශ්නයකි.

(මුළු ලක්ෂණ 25)

10 වන ජ්‍යෙෂ්ඨ සඳහා ගෝපිත උත්තර

- a) දී ඇති තත්ත්වයට අනුව, සීමාසහිත ප්‍රියන්ගේ සමාගමෙහි නිර්මාතා ප්‍රියන්ගේ මහතා විසින් පරිවර්තනීය නායකත්ව නායාය ද, සමාගමට අපුරුත්ත පත් වේ ආ සමූහ ප්‍රධාන විධායක තිබාරී වන ඔස්සින් මහතා ගනුදෙනු නායකත්ව නායාය ද අනුගමනය කර ඇත. කළමනාකරණ නායායන් යටතේ ගත් කළ ගනුදෙනු හා පරිවර්තනීය නායකත්වයන් එකිනෙකට ප්‍රතිචිරුද්ධ වේ. ගනුදෙනු නායකත්වය සාමාන්‍ය මෙහෙයුම් ප්‍රවාහය පවත්වාගෙන යාම පිළිබඳව අවධානය යොමු කරයි. මෙහිදී සේවකයන් ඔවුන්ගේ උපරිමයෙන් වැඩි කරවීම තහවුරු කරගැනීම උදෙසා ඔවුන් පෙළඳවීමට කළමනාකරණයට ලබාදී ඇති විනයානුකූල බලයන් හා දීමනා රෙසකි.

ගනුදෙනු යන්නෙහි තේරුම වනුයේ මෙම නායකයන් යටතේ සේවකයන්ට ප්‍රතිඵාන දීම තුළින් මවුන් දිරිගන්වා ඔවුන්ගෙන් හොඳ ක්‍රියාකාරීත්වයක් ලබාගැනීම යන්නයි. පරිවර්තනීය නායකයා විසින් දෙනීක මෙහෙයුම් කළමනාකාරීත්වයෙන් ඔබුවට ගොස් ආයතනයේ, දෙපාර්තමේන්තුවේ හෝ වැඩි කරන කණ්ඩායම්වල ක්‍රියාකාරීත්වය රුළු මට්ටමට ගෙනයාම සඳහා අවශ්‍ය උපායමාරුග ගොඩනගනු ලබයි. ආයතනයේ ප්‍රසිද්ධිය උදෙසා වෙනස්කම් සිදු කිරීමේදී, ඒ සඳහා මෙම කළමනාකරණය විසින් අවශ්‍ය කණ්ඩායම් ගොඩනැගීම, අහිප්‍රේරණය හා සේවක සහයෝගිතාව ගොඩනැගීම පිළිබඳ මෙහිදී අවධානය යොමු කරයි. පුද්ගලික හා වෘත්තීයමය සංවර්ධන අවස්ථා සේවකයන්ට සැපයීමක් හා පරිණාමන නායකත්ව අරමුණු හා දිරිදීමනා තුළින් සේවකයන් වඩා ඉහළ ක්‍රියාකාරකම් සඳහා පොලඩ්වනු ලැබේමත් සිදු කෙරේ. මෙම නායායන් දෙකෙකි වෙනස්කම් පහත පරිදි සාරාංශගත කළ හැකිය.

ගනුදෙනු නායකත්වය	පරිවර්තනීය නායකත්වය
උත්සාහයන් හා ප්‍රතිලාභය පිළිබඳ නායකයාට මනා අවබෝධයක් ඇත.	අනුගාමිකයන්ගේ හැඟීම් පිළිබඳවීම තුළින් දෙන ලද කාර්ය රාමුවට වඩා වැඩි දෙයක් කිරීම සඳහා සේවකයන් අහිප්‍රේරණය කරවයි.
ප්‍රතිචාර දක්වන නායකත්වයක් වන අතර එහි මූලික අවධානය පවතින්නේ ගැටුණ සමග ගනුදෙනු කිරීමයි.	ප්‍රායෝගික නායකත්වයක් වන අතර අනුගාමිකයන් තුළ අපේක්ෂාවන් ගොඩනගයි.
නායකයින් පාලනය සඳහා පිහිටුවන ලද පෙළඳවීම්, ප්‍රතිලාභ, දුවුවම්, සහ සම්බාධක මත සේවකයින් පාලනය කරයි.	අනුගාමිකයින් ප්‍රබෝධමත් කිරීමේ හැකියාව, එක් එක් පුද්ගලයා පිළිබඳව සැලකිල්ලක් දැක්වීම, බුද්ධිමය උත්තේෂණය හා පරමාදරුගික මතයන් ඉදිරිපත් කිරීමේ හැකියාව මත නායකයින් වෙනස් වේ.
අනුගාමිකයන් හට අරමුණ හා පොරෝන්දු වූ ත්‍යාග ලබා දෙමින් අපේක්ෂිත ප්‍රතිඵල කරා යයි.	අධ්‍යාපන අවස්ථා ලබාදීම තුළින් සහ ගැටුව විසඳීම සඳහා අනුගාමිකයින් පෙළඳවීම නායකයා විසින් සිදුකරනු ලබයි.
යටත් සේවකයින් තම කාර්යයන් සාර්ථකව ඉටු කිරීම සඳහා පෙළඳවීමට ඇති බලය මත නායකත්වය රඳා පවතී.	සේවපරාමාර්ථයන් ඔබුවට ගිය අරමුණු ලගා කර ගැනීම සඳහා අනුගාමිකයන් අහිප්‍රේරණය කිරීම නායකත්වයේ අරමුණ වේ.

(ලක්ෂණ 08)

b) සේවකයන් අභිප්‍රේරණය කිරීම සඳහා සලකා බැලිය හැකි න්‍යායයන්:

මෙම සමාගමට සේවකයන් අභිප්‍රේරණය කිරීම සඳහා ද්වීත්ව සාධක න්‍යාය (Two factor theory) හාවිත කළ හැකිය. න්‍යායට අනුව සමාගම ප්‍රථමයෙන් සේවකයන්ගේ අතාප්‍රේමන්තාවය ඉවත් කිරීම සඳහා මූල්‍ය සාධක ඇතුළත්ව සේවකයන්ගේ සාධක (Hygiene factors) හාවිත කළ යුතුය. රේග අදියර වන්නේ, වර්යාවේ වෘද්‍යිය, අගය කිරීම, ප්‍රතිපෝෂණ සහ අනෙකුත් අභිප්‍රේරණ සාධක හාවිත කළ යුතු විමයි.

එසේම සමාගමට ERG න්‍යාය ද හාවිත කළ හැකිය. ERG න්‍යායට අනුව පුද්ගලයන් අභිප්‍රේරණය කිරීමට අවශ්‍යතා වර්ග 3ක් තාප්‍රේමන් කළ යුතුය. ඒවා නම්,

- | | |
|-------------------------|---|
| • පවතින අවශ්‍යතා | - හොතික හා සුබසාධන සඳහා වන අවශ්‍යතා |
| • සබඳතා පිළිබඳ අවශ්‍යතා | - අන්තර්පුද්ගල සම්බන්ධතා පවත්වා ගැනීමේ අවශ්‍යතා |
| • වර්ධන අවශ්‍යතා | - පුද්ගල වර්ධනය සහ සංවර්ධනය අපේක්ෂා කරමින් ඒවා පවත්වා ගැනීමේ අවශ්‍යතා |


එමතිසා, කළමනාකරුවන්ට සේවකයන්ගේ තාප්‍රේමන් නොවූ අවශ්‍යතාවන් පිළිබඳව සිය අවධානය යොමු කර එම අවශ්‍යතා තාප්‍රේමන් කිරීම සඳහා අවශ්‍ය වැඩසටහන් ක්‍රියාත්මක කළ හැකිය.

තවද, මෙහි දී ඇති ආකාරයට සේවකයන් නව ප්‍රතිලාභ ප්‍රතිපත්තිය සමග කිස්සේත් සැකිමකට පත් නොවන බැවින් මෙයට සාධාරණත්ව න්‍යාය ද හාවිත කළ හැකිය. සාධාරණත්ව න්‍යායේ දී සේවකයෙක් අවම ප්‍රතිලාභ ලබන විවදී, ඔවුන්ට ද අභිප්‍රේරණය කිරීමේ අවස්ථා ඇත. ඒවා නම්,


- කළමනාකරු විසින් ගෙවීම් / දිරිගැනීම් ලබාදීම ඉහළ දැමීම
- ආකල්පවල වෙනසක් සිදු කිරීම
- සේවකයන් සහදා බලන අයගේ මිනුම් දැන්ව වෙනස් කිරීම

ආයතන තුළ සමාජ සාධාරණත්වය ඇති කිරීම, සාධාරණත්ව න්‍යායට අනුකූලව සේවකයන් අභිප්‍රේරණය කරන තාක්ෂණික ක්‍රමයකි.


1. අවශ්‍යතා බුරාවලිය



2. ද්‍රීවිත්ව සාධක න්‍යාය:



3. ERG න්‍යාය:



4. මැක්ලෙලන්ඩිගේ අවශ්‍යතා අන්තර් කරගැනීමේ න්‍යාය:

මෙය කුන් අවශ්‍යතා න්‍යාය වගයෙන් පොදුවේ හඳුන්වන අතර ඇතැම් අවස්ථාවල එය උග්‍රී අවශ්‍යතා සංකල්පය ලෙස ද හැඳින්වේ. මෙම න්‍යාය කුළ අන්තර්ගත වී ඇත්තේ,

- සාධනය හෝ ජයග්‍රහණය
- සඩුතා
- බලය යන දේවල් ය.

(ලක්ණ 12)

c) සංවිධානමය සංස්කෘතියක වැදගත්කම:

- සංවිධාන සංස්කෘතිය මගින් සංවිධානයේ ඒකීයභාවය ඇති වේ. එමගින් විවිධ වූ පාරුණුවයන්ට එක් දිගාවකට මගපෙන්වීම කරනු ලැබේ.
- සංස්කෘතිය මගින් සේවකයන්ගේ පක්ෂපාතිත්වය නිර්මාණය කරනු ලබයි. ඔවුන් සංවිධාන සංස්කෘතියේ අභ්‍යන්තර අංශයක් බව ඇගවීම තුළින් සේවකයන්ට වඩා කුමැත්තෙන් යුතුව තම කටයුතු කිරීමට පෙළඳීම සිදු කළ හැකිය.
- සංස්කෘතිය, තරගකාරී වාසියේ ප්‍රබල අංශයකි. විශේෂයෙන් බාහිර වෛශෝපාලන් ගැලපෙන සේවකයන් ආකර්ෂණය කරගැනීමට සහ ඔවුන්ව රඳවා තබාගැනීමටත් උපකාරී වේ.
- සංස්කෘතිය, ව්‍යාපාරයට අනන්‍යතාවක් ලබා දේ. එමගින් ආයතනය, අනෙක් ආයතනවලින් සුවිශේෂ කොට දක්වනු ලබයි. ව්‍යාපාර ආයතනයකට තම සංස්කෘතික අනන්‍යතාවය හරහා භාණ්ඩ හා සේවා සහ සන්නම නිසි තැන ස්ථානගත කිරීමේ හැකියාව පවතී.
- සංස්කෘතිය මගින් ව්‍යාපාරය නිවැරදි දිගානතියකට යොමු කරනු ලැබේ. එය සේවකයන්ට මාරුග නිරදේශයන් සකස් කරමින් ඔවුන් ඒවා කෙරෙහි යොමු කරනු ලබයි. සැම සාමාජිකයෙකු විසින්ම තම රාජකාරී සහ වගකීම් ආදිය නිවැරදිව හඳුනාගැනීමටත්, පැවරු රාජකාරී නියමිත අවසාන දිනට පෙර සිදු කරන ආකාරය පිළිබඳවත් අවබෝධ කරගති.

(ලක්ෂණ 05)

(මුළු ලක්ෂණ 25)

SRI LANKA

D කොටසෙහි අවසානය.

Notice :

These answers compiled and issued by the Education and Training Division of AAT Sri Lanka constitute part and parcel of study material for AAT students.

These should be understood as Suggested Answers to question set at AAT Examinations and should not be construed as the “Only” answers, or, for that matter even as “Model Answers”.

The fundamental objective of this publication is to add completeness to its series of study texts, designs especially for the benefit of those students who are engaged in self-studies. These are intended to assist them with the exploration of the relevant subject matter and further enhance their understanding as well as stay relevant in the art of answering questions at examination level.

© 2018 by the Association of Accounting Technicians of Sri Lanka (AAT Sri Lanka)

All rights reserved. No part of this document may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, photocopying, recording or otherwise without prior written permission of the Association of Accounting Technicians of Sri Lanka (AAT Sri Lanka)